



# ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය

අංක 1,807 - 2013 අප්‍රේල් 19 වැනි සිකුරාදා - 2013.04.19

(රජයේ බලයපිට ප්‍රසිද්ධ කරන ලදී)

## II කොටස – අධිකරණ

(වෙන වෙනම ගොනු කර ගත හැකි පරිදි සෑම කොටසකට ම අයත් එක් එක් භාෂාවකට වෙන වෙන පිටු අංක යොදා ඇත.)

|                                               | පිටුව |                                   | පිටුව |
|-----------------------------------------------|-------|-----------------------------------|-------|
| පනත්                                          | —     | වස්තු භංගත්ව නඩු පිළිබඳ දැන්වීම්  | —     |
| පනත් කෙටුම්පත්                                | —     | පිස්කල් මාර්ෂල්වරුන්ගේ පත් කිරීම් | —     |
| ශ්‍රේෂ්ඨාධිකරණයේ දැන්වීම්                     | —     | පිස්කල් විකිණීම පිළිබඳ දැන්වීම්   | —     |
| ශ්‍රී ලංකා ඇපාල් උසාවියේ දැන්වීම්             | —     | බුදල් නඩු පිළිබඳ දැන්වීම්         | —     |
| ශ්‍රේෂ්ඨාධිකරණයේ අපරාධ නඩු සැසි පිළිබඳ නිවේදන | —     | නීති අධ්‍යාපන සභාවේ දැන්වීම්      | —     |
| දිසා අධිකරණ හා මහෙස්ත්‍රාත් අධිකරණ දැන්වීම්   | 764   | නොතාරිස් ලැයිස්තු                 | 766   |
|                                               |       | විවිධ දැන්වීම්                    | 767   |

සැ. යු.- (i) ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති (සංශෝධන) පනත් කෙටුම්පත, 2013 පෙබරවාරි මස 22 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ II වැනි කොටසේ අතිරේකයක් වශයෙන් පළකරන ලදී.

(ii) විවාහ ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත, 2013 පෙබරවාරි මස 22 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ II වැනි කොටසේ අතිරේකයක් වශයෙන් පළකරන ලදී.

(iii) දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත, 2013 පෙබරවාරි මස 22 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ II වැනි කොටසේ අතිරේකයක් වශයෙන් පළකරන ලදී.

### සතිපතා නිකුත් වන ගැසට් පත්‍රයෙහි පළකිරීම සඳහා භාරගනු ලබන දැන්වීම් පිළිබඳ

#### වැදගත් නිවේදනයයි

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ අවසන් පිටුවේ සෑම මාසයක ම මුල් සතියේ දී පළ කරන නිවේදන භාරගන්නා දිනයන් සහ වේලාවන් පිළිබඳව මින් අවධානය යොමු කරනු ලැබේ.

ගැසට් පත්‍රයේ පළ කිරීම සඳහා සියලු ම දැන්වීම් භාරගැනීම ගැසට් පත්‍රය පළකරනු ලබන දිනයට සති දෙකකට පෙර සිකුරාදා දිනයෙහි දහවල් 12.00 ට අවසන් කරනු ලැබේ. තනතුරු - ඇබැරුතු, විභාග, ටෙන්ඩර් සහ චෙන්දේසි පිළිබඳ දැන්වීම්වල අවසන් දින සහ වේලාවන් ඒ පිළිබඳව උනන්දුවක් දක්වන අයට ප්‍රමාණවත් කාල වේලාවක් ලැබෙන පරිදි යොදාගත යුතු බවට, සියලු ම දෙපාර්තමේන්තු, සංස්ථා සහ මණ්ඩල යනාදිය වගබලාගත යුතු බව මින් අවධාරණය කෙරේ. පළකිරීම සඳහා එවනු ලබන සෑම දැන්වීමක් ම තනි පැත්තේ පමණක් පැහැදිලිව පිටපත් කළ යුතු ය. නිරවද්‍යතාවය පිළිබඳව කරන විමසීම් සහ පැමිණිලි ගැසට් පත්‍රය පළ වූ දින සිට තෙමසකට පසුව භාරගනු නොලැබේ.

ගැසට් පත්‍රයේ පළ කරන සෑම දැන්වීමක් ම ගැසට් පත්‍රය පළ කරනු ලබන දිනට සති දෙකකට පෙර එනම්, 2013 මැයි මස 10 වැනි දින පළ කෙරෙන ගැසට් පත්‍රයේ දැන්වීම් 2013 අප්‍රේල් මස 26 වැනි දින දහවල් 12.00ට හෝ ඊට පෙර තැපැලෙන් හෝ ගෙනවිත් රජයේ මුද්‍රණාලයට භාරදිය යුතු ය.

පී. එම්. එල්. ඩී. ද සිල්වා,  
රජයේ මුද්‍රණාලයාධිපති (වැ. බ.)

2013 ජනවාරි මස 01 වැනි දින,  
කොළඹ 08,  
රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ දී ය.

මෙම ගැසට් පත්‍රය [www.documents.gov.lk](http://www.documents.gov.lk) වෙබ් අඩවියෙන් බාගත කළ හැක.

## දිසා අධිකරණ හා මහෙස්ත්‍රාත් අධිකරණ දැන්වීම්

## බදුල්ල උභය පළාත්බද මහාධිකරණය

වසර පහකට වඩා පැරණි අවසන් වූ නඩු වාර්තා විනාශ කිරීම

මෙම අධිකරණය ඉදිරියේ අවසන් වී ඇති වසර පහකට වඩා පැරණි පහත උපලේඛනයේ දක්වා ඇති නඩු වාර්තා, මෙම දැන්වීම ප්‍රසිද්ධ කරන ලද දින සිට මාස 03ක් ඉකුත් වීමෙන් පසුව අධිකරණ භූමියේ දී විනාශ කරන බව දන්වා සිටිමි.

02. එබැවින් උපලේඛනයේ දක්වා ඇති නඩු වාර්තාවල පිටපත් හෝ වෙනත් ඊට අදාළ ලේඛන ලබා ගැනීමට හිමිකම් ඇති ඒ පිළිබඳව උනන්දුවක් දක්වන තැනැත්තන් හා කිසියම් නඩු වාර්තාවක් විනාශ නොකළයුතු බවට උනන්දුවක් දක්වන තැනැත්තන් මෙම දැන්වීම ප්‍රසිද්ධ කළ දින සිට මාස 03ක් ඉකුත් වීමට පෙර ඒ පිළිබඳ විධිමත් ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට ක්‍රියා කළ යුතු බවට ද මෙයින් නිවේදනය කරනු ලැබේ.

03. තව ද, උපලේඛනයේ දක්වා ඇති නඩු වාර්තාවලට අදාළ කිසියම් තැන්පතු මුදලක් වේ නම් මෙම නිවේදනයේ දින සිට මාස තුනක් ඉකුත් වීමට පෙර ආපසු ලබා ගැනීමට කටයුතු කළ යුතු ය. එසේ නොවුනහොත් දැනටමත් එම තැන්පතු නඩුව අවසන් වී වසර 02කට වඩා වැඩි බැවින් මුදල් රෙගුලාසි 570 පරිදි කල් ඉකුත් වූ තැන්පතු ලෙස සලකා එම තැන්පත් මුදල්, මුදල් රෙගුලාසි 571 (02) පරිදි රජයේ ආදායමට බැර කිරීමට ක්‍රියා කරන බව මෙයින් නිවේදනය කරනු ලැබේ.

සම්පත් බී. අභයකෝන්,  
මහාධිකරණ විනිසුරු - බදුල්ල.

2013 මාර්තු මස 27 වැනි දින,  
උභය පළාත්බද මහාධිකරණයේ දී ය.

## උපලේඛනය

|              |              |              |              |              |                  |
|--------------|--------------|--------------|--------------|--------------|------------------|
| 201/2004(අප) | 46/2000(අප)  | 15/2007(අප)  | 162/2006(අප) | 44/2000(අප)  | 166/2006(අප)     |
| 261/2006(අප) | 13/2003(අප)  | 06/2005(අප)  | 183/2006(අප) | 210/2004(අප) | 95/2005(අප)      |
| 01/2002(අප)  | 48/2000(අප)  | 296/2006(අප) | 165/2005(අප) | 48/1998(අප)  | 80/2007(අප)      |
| 15/2000(අප)  | 209/2005(අප) | 61/2005(අප)  | 09/2005(අප)  | 250/2006(අප) | 102/2006(අප)     |
| 26/2006(අප)  | 158/2003(අප) | 160/2006(අප) | 264/2006(අප) | 04/2005(අප)  | 310/2006(අප)     |
| 30/2006(අප)  | 71/2004(අප)  | 328/2006(අප) | 124/2005(අප) | 08/2005(අප)  | 164/2005(අප)     |
| 194/2005(අප) | 40/2007(අප)  | 343/2006(අප) | 108/2005(අප) | 129/2005(අප) | 23/2004(අප)      |
| 70/2007(අප)  | 323/2006(අප) | 07/2005(අප)  | 54/2007(අප)  | 40/2006(අප)  | 308/2006(අප)     |
| 02/2007(අප)  | 12/2006(අප)  | 270/2005(අප) | 43/2004(අප)  | 171/2002(අප) | 37/1999(අප)      |
| 35/2001(අප)  | 191/2004(අප) | 302/2006(අප) | 41/2004(අප)  | 243/2006(අප) | 158/2005(අප)     |
| 13/2007(අප)  | 110/2006(අප) | 25/2006(අප)  | 61/2007(අප)  | 247/2006(අප) | 56/2004(අප)      |
| 84/2007(අප)  | 104/2006(අප) | 48/2007(අප)  | 24/2005(අප)  | 241/2006(අප) | 231/2006(අප)     |
| 03/2005(අප)  | 141/2006(අප) | 24/2006(අප)  | 174/2006(අප) | 94/2005(අප)  | 48/2006(අප)      |
| 62/2007(අප)  | 77/2007(අප)  | 14/2007(අප)  | 218/2005(අප) | 114/2004(අප) | 207/2004(අප)     |
| 133/2006(අප) | 78/2007(අප)  | 33/2007(අප)  | 124/2003(අප) | 334/2006(අප) | 135/2006(අප)     |
| 25/2003(අප)  | 171/2005(අප) | 27/2003(අප)  | 85/2006(අප)  | 113/2006(අප) | 81/2004(අප)      |
| 277/2006(අප) | 84/2003(අප)  | 32/2007(අප)  | 71/2007(අප)  | 30/1999(අප)  | 327/2006(අප)     |
| 84/2001(අප)  | 88/2006(අප)  | 166/2007(අප) | 325/2006(අප) | 44/2007(අප)  | 204/2006(ප්‍රති) |
| 14/2006(අප)  | 238/2006(අප) | 175/2006(අප) | 38/2007(අප)  | 174/2004(අප) | 45/2006(ප්‍රති)  |
| 217/2005(අප) | 164/2001(අප) | 09/2004(අප)  | 121/2006(අප) | 59/2003(අප)  | 127/2006(ප්‍රති) |
| 09/2001(අප)  | 193/2004(අප) | 191/2006(අප) | 46/2001(අප)  | 90/2004(අප)  | 115/2006(ප්‍රති) |
| 13/2006(අප)  | 224/2003(අප) | 04/1999(අප)  | 01/2005(අප)  | 123/2007(අප) | 41/2007(ප්‍රති)  |
| 161/2003(අප) | 76/2006(අප)  | 89/2000(අප)  | 33/2006(අප)  | 12/2007(අප)  | 52/2006(ප්‍රති)  |
| 161/2006(අප) | 87/2000(අප)  | 13/2005(අප)  | 164/2003(අප) | 26/2003(අප)  | 56/2006(ප්‍රති)  |
| 03/2000(අප)  | 43/2001(අප)  | 241/2005(අප) | 05/2005(අප)  | 143/2006(අප) | 53/2006(ප්‍රති)  |
| 326/2006(අප) | 208/2006(අප) | 11/2007(අප)  | 153/2001(අප) | 24/2000(අප)  | 135/2005(ප්‍රති) |
| 133/2001(අප) | 170/2004(අප) | 202/2002(අප) | 77/2003(අප)  | 268/2006(අප) | 127/2005(ප්‍රති) |

|                  |               |              |              |              |              |
|------------------|---------------|--------------|--------------|--------------|--------------|
| 101/2007(ප්‍රති) | 13/2004(අභි)  | 04/2007(ඇප)  | 145/2004(ඇප) | 165/2007(ඇප) | 16/2006(ඇප)  |
| 32/2007(ප්‍රති)  | 171/2003(අභි) | 97/2006(ඇප)  | 16/2007(ඇප)  | 47/2007(ඇප)  | 153/2006(ඇප) |
| 128/2005(ප්‍රති) | 27/2004(අභි)  | 156/2007(ඇප) | 124/2007(ඇප) | 93/2007(ඇප)  | 127/2006(ඇප) |
| 10/2007(ප්‍රති)  | 79/1999(අභි)  | 72/2007(ඇප)  | 82/2007(ඇප)  | 179/2006(ඇප) | 152/2006(ඇප) |
| 57/2004(ප්‍රති)  | 56/2002(අභි)  | 174/2006(ඇප) | 164/2006(ඇප) | 188/2006(ඇප) | 23/2005(ඇප)  |
| 112/2004(ප්‍රති) | 155/2006(අභි) | 154/2006(ඇප) | 164/2005(ඇප) | 68/2007(ඇප)  | 49/2006(ඇප)  |
| 93/2005(ප්‍රති)  | 46/2004(අභි)  | 155/2006(ඇප) | 106/2007(ඇප) | 138/2006(ඇප) | 105/2006(ඇප) |
| 30/2004(ප්‍රති)  | 164/2001(අභි) | 96/2007(ඇප)  | 115/2006(ඇප) | 176/2006(ඇප) | 106/2006(ඇප) |
| 128/2006(ප්‍රති) | 83/2005(අභි)  | 182/2006(ඇප) | 161/2006(ඇප) | 178/2006(ඇප) | 184/2006(ඇප) |
| 47/2007(ප්‍රති)  | 199/2003(අභි) | 157/2006(ඇප) | 93/2006(ඇප)  | 94/2006(ඇප)  | 12/2007(ඇප)  |
| 54/2006(ප්‍රති)  | 29/2006(අභි)  | 152/2007(ඇප) | 75/2006(ඇප)  | 181/2007(ඇප) | 133/2007(ඇප) |
| 55/2006(ප්‍රති)  | 24/2006(අභි)  | 28/2007(ඇප)  | 120/2007(ඇප) | 137/2006(ඇප) | 137/2007(ඇප) |
| 14/2006(ප්‍රති)  | 89/2005(අභි)  | 99/2007(ඇප)  | 14/2007(ඇප)  | 86/2006(ඇප)  | 45/2006(ඇප)  |
| 132/2007(ප්‍රති) | 69/2005(අභි)  | 102/2007(ඇප) | 125/2007(ඇප) | 150/2006(ඇප) | 40/2006(ඇප)  |
| 132/2005(ප්‍රති) | 87/2002(අභි)  | 22/2007(ඇප)  | 09/2007(ඇප)  | 90/2007(ඇප)  | 40/2007(ඇප)  |
| 99/2007(ප්‍රති)  | 125/2004(අභි) | 166/2007(ඇප) | 97/2007(ඇප)  | 146/2007(ඇප) | 59/2007(ඇප)  |
| 57/2006(ප්‍රති)  | 117/2004(අභි) | 149/2007(ඇප) | 62/2007(ඇප)  | 140/2006(ඇප) | 67/2007(ඇප)  |
| 131/2006(ප්‍රති) | 87/2007(ඇප)   | 84/2007(ඇප)  | 148/2007(ඇප) | 61/2007(ඇප)  | 54/2007(ඇප)  |
| 157/2005(ප්‍රති) | 189/2007(ඇප)  | 05/2007(ඇප)  | 159/2007(ඇප) | 24/2007(ඇප)  | 19/2007(ඇප)  |
| 62/2007(ප්‍රති)  | 57/2007(ඇප)   | 132/2006(ඇප) | 93/2006(ඇප)  | 73/2007(ඇප)  | 135/2007(ඇප) |
| 07/2004(ප්‍රති)  | 88/2007(ඇප)   | 153/2005(ඇප) | 43/2007(ඇප)  | 159/2006(ඇප) | 119/2007(ඇප) |
| 85/2005(ප්‍රති)  | 118/2007(ඇප)  | 07/2005(ඇප)  | 81/2007(ඇප)  | 136/2004(ඇප) | 36/2007(ඇප)  |
| 21/2005(ප්‍රති)  | 26/2007(ඇප)   | 146/2005(ඇප) | 153/2007(ඇප) | 175/2006(ඇප) | 150/2007(ඇප) |
| 172/2003(ප්‍රති) | 160/2006(ඇප)  | 189/2006(ඇප) | 64/2007(ඇප)  | 182/2007(ඇප) | 45/2007(ඇප)  |
| 09/2005(රිටි)    | 169/2006(ඇප)  | 147/2007(ඇප) | 53/2007(ඇප)  | 133/2006(ඇප) | 103/2007(ඇප) |
| 81/2005(රිටි)    | 71/2007(ඇප)   | 85/2007(ඇප)  | 94/2007(ඇප)  | 13/2007(ඇප)  | 169/2007(ඇප) |
| 85/2006(රිටි)    | 49/2007(ඇප)   | 170/2006(ඇප) | 186/2006(ඇප) | 104/2007(ඇප) | 20/2007(ඇප)  |
| 139/2007(රිටි)   | 58/2006(ඇප)   | 41/2007(ඇප)  | 100/2007(ඇප) | 70/2007(ඇප)  | 77/2006(ඇප)  |
| 103/2007(රිටි)   | 57/2006(ඇප)   | 18/2007(ඇප)  | 130/2006(ඇප) | 07/2007(ඇප)  | 168/2005(ඇප) |
| 105/2007(රිටි)   | 134/2007(ඇප)  | 10/2002(ඇප)  | 21/2007(ඇප)  | 116/2007(ඇප) | 32/2007(ඇප)  |
| 133/2005(රිටි)   | 172/2006(ඇප)  | 91/2007(ඇප)  | 03/2007(ඇප)  | 63/2007(ඇප)  | 55/2006(ඇප)  |
| 167/2006(රිටි)   | 154/2007(ඇප)  | 42/2007(ඇප)  | 98/2007(ඇප)  | 66/2007(ඇප)  | 26/2006(ඇප)  |
| 111/2007(රිටි)   | 48/2007(ඇප)   | 89/2007(ඇප)  | 109/2007(ඇප) | 167/2007(ඇප) | 128/2005(ඇප) |
| 143/1999(රිටි)   | 180/2006(ඇප)  | 23/2007(ඇප)  | 158/2006(ඇප) | 65/2007(ඇප)  | 143/2007(ඇප) |
| 92/2006(රිටි)    | 107/2007(ඇප)  | 06/2007(ඇප)  | 23/2006(ඇප)  | 52/2007(ඇප)  | 02/2007(ඇප)  |
| 102/2005(රිටි)   | 157/2007(ඇප)  | 08/2007(ඇප)  | 79/2007(ඇප)  | 95/2007(ඇප)  | 75/2007(ඇප)  |
| 30/2007(රිටි)    | 51/2007(ඇප)   | 44/2007(ඇප)  | 177/2006(ඇප) | 69/2007(ඇප)  | 04/2005(ඇප)  |
| 27/2007(රිටි)    | 105/2007(ඇප)  | 101/2007(ඇප) | 79/2007(ඇප)  | 117/2007(ඇප) | 50/2007(ඇප)  |
| 151/2005(රිටි)   | 173/2006(ඇප)  | 25/2007(ඇප)  | 177/2006(ඇප) | 115/2007(ඇප) | 38/2007(ඇප)  |
| 109/2007(රිටි)   | 131/2006(ඇප)  | 104/2006(ඇප) | 168/2007(ඇප) | 126/2007(ඇප) | 74/2007(ඇප)  |
| 104/2007(රිටි)   | 78/2007(ඇප)   | 49/2007(ඇප)  | 149/2006(ඇප) | 92/2007(ඇප)  | 55/2007(ඇප)  |
| 102/2007(රිටි)   | 01/2007(ඇප)   | 187/2006(ඇප) | 190/2006(ඇප) | 142/2006(ඇප) | 77/2007(ඇප)  |
| 125/2007(රිටි)   | 183/2006(ඇප)  | 110/2006(ඇප) | 145/2007(ඇප) | 11/2007(ඇප)  | 30/2007(ඇප)  |
| 161/2003(රිටි)   | 165/2006(ඇප)  | 156/2006(ඇප) | 171/2006(ඇප) | 151/2007(ඇප) | 112/2007(ඇප) |
| 46/2005(අභි)     | 96/2006(ඇප)   | 136/2007(ඇප) | 191/2006(ඇප) | 69/2006(ඇප)  | 60/2007(ඇප)  |
| 171/2006(අභි)    | 163/2006(ඇප)  | 122/2007(ඇප) | 192/2006(ඇප) | 64/2006(ඇප)  | 31/2007(ඇප)  |
| 191/2004(අභි)    | 35/2007(ඇප)   | 127/2007(ඇප) | 132/2007(ඇප) | 42/2006(ඇප)  | 83/2007(ඇප)  |
| 173/2003(අභි)    | 167/2006(ඇප)  | 131/2007(ඇප) | 27/2007(ඇප)  | 166/2006(ඇප) | 108/2007(ඇප) |
| 82/2002(අභි)     | 76/2006(ඇප)   | 158/2007(ඇප) | 86/2007(ඇප)  | 41/2006(ඇප)  | 46/2007(ඇප)  |
|                  |               |              |              |              | 155/2007(ඇප) |
|                  |               |              |              |              | 168/2006(ඇප) |

## නොතාරිස් ලැයිස්තුව

## නොතාරිස් ආඥාපනත

නොතාරිස් ආඥාපනතේ 04 වන වගන්තිය යටතේ, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු පිළිබඳ ඇමතිතුමා විසින් පහත සඳහන් පත්වීම් කර තිබේ.

යෝගියාන, ඇටියාවල උතුර, කැරැන්වත්ත පාර හි ප්‍රධාන කාර්යාලය සහිතව, යෝගියාන, ඇටියාවල උතුර, කැරැන්වත්ත පාර හි පදිංචි, කන්දගේ දොන් සේනාධීර මහතා හලාවත, අධිකරණ කලාපය තුළ සිංහල භාෂාවෙන් කටයුතු කරන නොතාරිස් කෙනෙකු- වශයෙන්,

පී. බී. අබේකෝන්,  
ලේකම්,  
රාජ්‍ය පරිපාලන හා ස්වදේශ  
කටයුතු අමාත්‍යාංශය.

2012 දෙසැම්බර් මස 31 වැනි දින,  
කොළඹ 07.

04-567/1

## නොතාරිස් ආඥාපනත

නොතාරිස් ආඥාපනතේ 03 වන වගන්තිය යටතේ, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු පිළිබඳ ඇමතිතුමා විසින් පහත සඳහන් පත්වීම් කර තිබේ.

01. නුගේගොඩ, ගංගොඩවිල, කැකුලාවල පෙදෙස, අංක 22/47 හි පදිංචි, තිරුණ ගමගේ වානක රෝහාන් ධර්මසේන මහතා, කොළඹ අධිකරණ කලාපය තුළ සිංහල භාෂාවෙන් කටයුතු කරන නොතාරිස් කෙනෙකු වශයෙන්,
02. නාත්තන්ඩිය, අඹගහවාඩිය සමගි මාවත හි පදිංචි, විජේසිංහ හෙට්ටිආච්චි මුදියන්සේලාගේ උදාර විජේසිංහ මහතා, හලාවත අධිකරණ කලාපය තුළ සිංහල භාෂාවෙන් කටයුතු කරන නොතාරිස් කෙනෙකු වශයෙන්,
03. කටාන, කෝන්ගොඩමුල්ල, ගිරිඋල්ල පාර, "උදය" හි පදිංචි, නිල්මිණි අප්පරා පතිරණ මෙනෙවිය, මීගමුව අධිකරණ කලාපය තුළ සිංහල භාෂාවෙන් කටයුතු කරන නොතාරිස් කෙනෙකු වශයෙන්,
04. කෝට්ටේ, පිටකෝට්ටේ කුරුඳුවත්ත පාර, අංක 64/41 හි පදිංචි, කීර්ති කුඹුරුගේ මහතා, කොළඹ අධිකරණ කලාපය තුළ සිංහල භාෂාවෙන් කටයුතු කරන නොතාරිස් කෙනෙකු වශයෙන්,
05. කොළඹ 08, මැතින් ටවුන් නිවාස සංකීර්ණය, අංක ඒඑක්ස් 12 හි පදිංචි, ගමාලි මධු ජයතුංග මෙනෙවිය, කොළඹ අධිකරණ කලාපය තුළ ඉංග්‍රීසි භාෂායෙන් කටයුතු කරන නොතාරිස් කෙනෙකු වශයෙන්,

පී. බී. අබේකෝන්,  
ලේකම්,  
රාජ්‍ය පරිපාලන හා ස්වදේශ  
කටයුතු අමාත්‍යාංශය.

2013 මාර්තු මස 01 වැනි දින,  
කොළඹ දී ය.

04-567/2

## නොතාරිස් ආඥාපනත

නොතාරිස් ආඥා පනතේ 03 වන වගන්තිය යටතේ, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු පිළිබඳ ඇමතිතුමා විසින් පහත සඳහන් පත්වීම් කර තිබේ.

01. කොළඹ 05, කිරුළපන, පළමු පටුමග, අංක 6/3 හි පදිංචි, ආමල මුහන්දිරම්ගේ නුවන්ති ගනේෂා රුබේරු මහත්මිය, කොළඹ අධිකරණ කලාපය තුළ ඉංග්‍රීසි භාෂාවෙන් කටයුතු කරන නොතාරිස් කෙනෙකු වශයෙන්,
02. කොළඹ 05, නාරාහේන්පිට, නාවල පාර, අංක 163/23 හි පදිංචි, ජයකොඩි ආරච්චිගේ එරන්දි ඉමල්කා ජයකොඩි මෙනෙවිය, කොළඹ අධිකරණ කලාපය තුළ ඉංග්‍රීසි භාෂාවෙන් කටයුතු කරන නොතාරිස් කෙනෙකු වශයෙන්,

පී. බී. අබේකෝන්,  
ලේකම්,  
රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු  
පිළිබඳ අමාත්‍යාංශය.

2013 මාර්තු මස 01 වැනි දින,  
කොළඹ දී ය.

04-567/3

## නොතාරිස් ආඥාපනත

නොතාරිස් ආඥා පනතේ 03 වන වගන්තිය යටතේ, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු පිළිබඳ ඇමතිතුමා විසින් පහත සඳහන් පත්වීම් කර තිබේ.

01. බොරැල්ලස්ගමුව, ජී. එච්. පෙරේරා මාවත, අංක 43/1 හි පදිංචි, ගල්හේනගේ විද්‍යා නිශාමණී පෙරේරා මහත්මිය, කොළඹ අධිකරණ කලාපය තුළ සිංහල භාෂාවෙන් කටයුතු කරන නොතාරිස් කෙනෙකු වශයෙන්,
02. ගිංතොට, දඩල්ල, "ජයතුර" හි පදිංචි, අරුමාදුර වමීරා ද සිල්වා මහත්මිය, ගාල්ල අධිකරණ කලාපය තුළ සිංහල භාෂාවෙන් කටයුතු කරන නොතාරිස් කෙනෙකු වශයෙන්,
03. කොළඹ 09, කැටවලමුල්ල පෙදෙස, අංක 89/14 හි පදිංචි, මනික්කු හේවාගේ රන්දිමා හර්ෂනි ප්‍රනාන්දු මහත්මිය, කොළඹ අධිකරණ කලාපය තුළ සිංහල භාෂාවෙන් කටයුතු කරන නොතාරිස් කෙනෙකු වශයෙන්,
04. නුගේගොඩ, ගංගොඩවිල, විජය පෙදෙස අංක 1 හි පදිංචි, ඉමාලි අප්පරා හේවාමද්දුම මහත්මිය, කොළඹ අධිකරණ කලාපය තුළ සිංහල භාෂාවෙන් කටයුතු කරන නොතාරිස් කෙනෙකු වශයෙන්,
05. කොළඹ 08, ඩී. එස්. සේනානායක මාවත, වයි. එම්. බී. ඒ. වෙළඳ සංකීර්ණය, පළමු මහල, අංක 32 හි පදිංචි, උත්පල වරුණි වික්‍රමආරච්චි මෙනෙවිය, කොළඹ අධිකරණ කලාපය තුළ ඉංග්‍රීසි භාෂාවෙන් කටයුතු කරන නොතාරිස් කෙනෙකු වශයෙන්,
06. මිනුවන්ගොඩ, ගල්ලොඵව, අංක 45/1 හි පදිංචි, සම්පාය මේස්ත්‍රිගේ සුරේකා විජේන්ද්‍ර මෙනෙවිය, ගම්පහ අධිකරණ කලාපය තුළ සිංහල භාෂාවෙන් කටයුතු කරන නොතාරිස් කෙනෙකු වශයෙන්,

පී. බී. අබේකෝන්,  
ලේකම්,  
රාජ්‍ය පරිපාලන හා ස්වදේශ  
කටයුතු අමාත්‍යාංශය.

2013 මාර්තු මස 08 වැනි දින,  
කොළඹ දී ය.

04-567/4

## විවිධ දැන්වීම්

### රිල්වානියාන් අරාබි විදුහල සංස්ථාගත කිරීම සඳහා වූ පනතකි

එම්. එස්. තවුෆික් වන මම, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 48(1) යටතේ "රිල්වානියාන් අරාබි විදුහල සංස්ථාගත කිරීම සඳහා වූ පනතකි" යනුවෙන් හැඳින්වෙන පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවේ දී ඉදිරිපත් කිරීමට අදහස් කරන බව මෙයින් දැනුම් දෙමි.

පනත් කෙටුම්පතේ අරමුණ වනුයේ පහත සඳහන් පොදු පරමාර්ථවලින් යුක්ත වන්නා වූ එකී විදුහල සංස්ථාගත කිරීමයි :-

1. ඉස්ලාමීය 'භාරියා' නීතිය යටතේ සමාජයට මඟපෙන්වීමට ඉස්ලාමීය දේවධර්මවාදීන් බිහිකිරීම,
2. ඉස්ලාමීය ධර්මය ආරක්ෂා කිරීම

යනාදිය වේ.

එම්. එස්. තවුෆික්,  
පාර්ලිමේන්තු මන්ත්‍රී,  
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය.

04-404

### අබු හුරේරාන් අරාබි විදුහල සංස්ථාගත කිරීම සඳහා වූ පනතකි

එම්. එස්. තවුෆික් වන මම, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 48(1) යටතේ "අබු හුරේරාන් අරාබි විදුහල සංස්ථාගත කිරීම සඳහා වූ පනතකි" යනුවෙන් හැඳින්වෙන පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවේ දී ඉදිරිපත් කිරීමට අදහස් කරන බව මෙයින් දැනුම් දෙමි.

පනත් කෙටුම්පතේ අරමුණ වනුයේ පහත සඳහන් පොදු පරමාර්ථවලින් යුක්ත වන්නා වූ එකී විදුහල සංස්ථාගත කිරීමයි :-

1. ඉස්ලාමීය 'භාරියා' නීතිය යටතේ සමාජයට මඟපෙන්වීමට ඉස්ලාමීය දේවධර්මවාදීන් බිහිකිරීම,
2. ඉස්ලාමීය ධර්මය ආරක්ෂා කිරීම

යනාදිය වේ.

එම්. එස්. තවුෆික්,  
පාර්ලිමේන්තු මන්ත්‍රී,  
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය.

04-596

### මර්කස් සකාෆතුල් ඉස්ලාමියා සංස්ථාගත කිරීම සඳහා වූ පනතකි

එම්. ඩී. ෆාරූක් වන මම, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල අංක 48 දරන ස්ථාවර නියෝගය යටතේ "මර්කස් සකාෆතුල් ඉස්ලාමියා සංස්ථාගත කිරීම සඳහා වූ පනතකි" යනුවෙන් හැඳින්වෙන පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවේ දී ඉදිරිපත් කිරීමට අදහස් කරන බව මෙයින් දැනුම් දෙමි.

පනත් කෙටුම්පතේ අරමුණ වනුයේ පහත සඳහන් පොදු පරමාර්ථවලින් යුක්ත වන්නා වූ එකී පදනම සංස්ථාගත කිරීමයි :-

1. ඉස්ලාමීය අධ්‍යාපනය, මග පෙන්වීම සහ යාඥා කිරීම උදෙසා වූ මධ්‍යස්ථානයක් පිහිටුවීම සහ එය කළමනාකරණය කිරීම,
2. තජ්විද් සහ ශුද්ධ වූ කුරානය මතකයේ තබා ගැනීම සඳහා පන්ති පැවැත්වීම, සහ
3. ඉංග්‍රීසි, සිංහල සහ අරාබි භාෂාවන් ඉගැන්වීමට පන්ති සූදානම් කිරීම

යනාදිය වේ.

එම්. ඩී. ෆාරූක්,  
පාර්ලිමේන්තු මන්ත්‍රී.

04-573